

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමෙහි ලා

සමූපකාර ග්‍රාමීය බැංකුවල දායකත්වය

(පඬුවස්තුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආශ්‍රයෙන්)



ඉදිරිපත් කරනු ලබන්නේ

ඩී.පී.එස්.යූ.ගුණවර්ධන

(FGS/E/MSSc/2004/12)

සමාජීය විද්‍යාපති ආර්ථික විද්‍යාව උපාධියෙහි අවශ්‍යතාවක් පූරණය කරනු පිණිස
කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය වෙත ඉදිරිපත් කෙරෙන

පර්යේෂණ නිබන්ධයකි.



ප්‍රවේශ අංකය:	1234
බර්ග අංකය:	

මාර්තු/2015

සංක්ෂිප්තය

ග්‍රාමීය සංවර්ධනයට අවශ්‍ය විවිධ යටිතල පහසුකම් අතර බැංකු පහසුකම් ග්‍රාමීය ආර්ථිකය තුළ ඉතා වැදගත් සාධකයකි. ග්‍රාමීය දිළිඳු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ග්‍රාමීය බැංකුකරණය හා ණය පහසුකම් අත්‍යවශ්‍ය සාධකයක් බව සඳහන් කළ යුතුය. වර්තමානයේ දී ග්‍රාමීය මූල්‍ය ආයතන ඉතුරුම් රාශිකරණයේ දී සහ ග්‍රාමීය ජනයාගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට අවශ්‍ය ණය පහසුකම් සැපයීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබයි. 1964 දී සමූපකාර ග්‍රාමීය බැංකු ස්ථාපිත කිරීමත් සමග ග්‍රාමීය ප්‍රදේශවල බැංකු ක්‍රියාකාරකම් ශීඝ්‍රයෙන් වර්ධනය විය. එම නිසා මෙම අධ්‍යයනය බෙහෙවින් ම සමූපකාර ග්‍රාමීය බැංකු මත පදනම් වේ.

මෙම පර්යේෂණය ප්‍රාථමික හා ද්විතීක දත්ත මත පදනම් වූ විස්තරාත්මක පර්යේෂණයකි. මෙම අධ්‍යයනය මගින් ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ දී සමූපකාර ග්‍රාමීය බැංකුවල වර්ධනය සහ කාර්ය සාධනය පිළිබඳව විශ්ලේෂණාත්මක විග්‍රහයක් කිරීමට උත්සහ ගෙන ඇත. ඒ සඳහා ද්විතීක දත්ත භාවිතා කරන ලදී. එමෙන් ම නියැදි සමීක්ෂණ දත්ත භාවිතාකර ග්‍රාමීය බැංකුවල ක්‍රියාකාරීත්වය ග්‍රාමීය ජනතාවට කොතෙක් දුරට ගැලපේ ද යන්න පිළිබඳව ජනතාවගේ දෘෂ්ඨිකෝණය අනුව විශ්ලේෂණය කරන ලදී.

මෙම අධ්‍යයනය මගින් සමූපකාර ග්‍රාමීය බැංකුවල ක්‍රියාකාරීත්වයේ පවතින දුර්වලතා කීපයක් හඳුනාගත හැකි විය. සමූපකාර ග්‍රාමීය බැංකු ඉතුරුම් රැස්කිරීමේ කාර්යයෙහි සාර්ථකව යෙදෙන නමුත්, ණය සැපයීමේ කාර්යයේ දී සමූපකාර සමිතියේ නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරියේ බලපෑම මත එය සිදුවන බව අනාවරණයකර ගැනීමට හැකිවිය. එමෙන් ම සාමාන්‍ය ගැමි ජනයාට තම අවශ්‍යතාවයන්ට සරිලන ණය මුදලක් නොලැබෙන බව ද අධ්‍යයනයෙන් අනාවරණය විය.

ග්‍රාමීය මූල්‍ය ආයතන අතරින් සමූපකාර ග්‍රාමීය බැංකුව ජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව ඇති බවත්, ඉතුරුම් රාශිකරණයේ දී සමූපකාර ග්‍රාමීය බැංකු ග්‍රාමීය ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් සපයන ලද බවත්, ණය සැපයීමේ දී කුඩා ප්‍රමාණයේ ණය ලබා ගන්නන්ට හිතකර ආයතනයක් වූව ද, ප්‍රමාණයෙන් වැඩි ණය මුදලක් ලබා ගැනීමේ දී එම තත්වය වාණිජ බැංකුවල දී ගැමියන් මුහුණ දෙන තත්ත්වයට සමාන

බවත් මෙම අධ්‍යයනයෙන් එළඹී ප්‍රධාන නිගමන වේ. තව ද, ශුද්ධ ඉතුරුම් ප්‍රමාණය සෑම වර්ෂයක ම ඉතා ඉහළ අගයක් ගැනීම නිසා ග්‍රාමීය අංශයෙන් රැස්කර ගත් ඉතුරුම් ග්‍රාමීය ආර්ථිකය තුළ සාර්ථකව උපයෝජනය නොවූ බවත්, එම අතිරික්ත ඉතුරුම් නාගරික අංශයට සංක්‍රමණය වූ බවත් නිගමනය විය.

සමූපකාර ග්‍රාමීය බැංකුව හරහා ග්‍රාමීය ණයගැතිභාවය තුරන්කර ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම තුළින් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කළ හැකි කාලෝචිත යෝජනා කීපයක් ද මෙහිදී ඉදිරිපත් කර ඇත. ඒවා අතර ග්‍රාමීය බැංකු නිලධාරීන් පුහුණු කිරීම, කුඩා ප්‍රමාණයේ ණය නිදහස් කිරීමට බැංකු ශාඛා කළමනාකරුට බලය පවරා දීම, අත් ණය යෝජනා ක්‍රම හඳුන්වා දීම ආදිය ප්‍රධාන තැනක් ගනී.

Abstract

Among the various infrastructural facilities of the rural development, banking facility is one of the very important factors in rural economy. It is to be stated that availability of banking and credit facilities is an essential condition for the economic development of rural masses. Rural sector financial institution have been play in a very significant role in fostering and institutionalizing savings and have done a commendable task in providing credit facilities to the rural masses. It may be stated that the establishment of Co-operative Rural Banks since 1964 have been accelerating the banking activities in rural areas. Therefore, this study is mostly based on CRBs.

This research is a descriptive one, which is based on primary and secondary data. In this study, an attempt has been made to assess the growth and performance of the CRB in upliftment of rural people. For this purpose, analysis of a growth and performance of the CRB has been made using secondary data and operational performance of the CRB has been evaluated from the beneficiaries' viewpoint.

In this research several weak aspects of the performance of CRB were identified and suggestions are made to develop the CRBs. Although, the CRBs are successful in mobilizing savings, in granting credit they are affected by officers of the bank and the politician of the area. The credit channelized through CRBs is less than the requirements. When comparing the rural financial institutions CRBs are more popular among the rural masses. CRBs are successful in granting small loans, but they are just like commercial banks in case of large amount of loans. The growing net positive deposits (savings – credit) of the CRBs indicate that the bank have not been successful in utilizing the resources in the areas form where they are mobilized. It appears that transfer of resources from rural areas to urban areas.

In this research several suggestion are made to develop the CRBs in case of economy development of rural masses. Among them training program for the officers of the CRBs, giving the authority to branch managers to release small loans and introducing new loan scheme are the main suggestions.

Key words

Co- operative rural banks, Micro finance, Rural Credit, Rural Economy, Saving Mobilization